

ඩයලොග් ෆිනෑන්ස් පී.එල්.සී.
මූල්‍ය ප්‍රකාශන

2019 සැප්තැම්බර් මස 30 දිනෙන් අවසන් වූ මාස හය සඳහා

ලාභ හෝ අලාභ ප්‍රකාශනය	රුපියල් දහස් වලින්	
අවසන් වූ මාස හය සඳහා	2019 සැප් 30	2018 සැප් 30
පොලී ආදායම්	131,381	109,514
පොලී වියදම්	(31,899)	(42,797)
ශුද්ධ පොලී ආදායම	99,482	66,717
ගාස්තු සහ කොමිස් ආදායම්	47,493	58,175
ගාස්තු සහ කොමිස් වියදම්	-	-
ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම	47,493	58,175
වෙළඳාම් කටයුතුවලින් ලද ශුද්ධ ලාභය/(අලාභය)	123	(529)
සාධාරණ අගයට නම් කළ මූල්‍ය උපකරණයන් ගෙන් ලත් ශුද්ධ ලාභය/(අලාභය)	-	-
මූල්‍ය ආයෝජන වලින් ලද ශුද්ධ ලාභය/(අලාභය)	-	-
වෙනත් මෙහෙයුම් ආදායම්	5,785	3,194
මුළු මෙහෙයුම් ආදායම	152,883	127,557
ණය සහ අත්තිකාරම් සහ වෙනත් අලාභ සඳහා වන හානිකරණ වියදම්		
කේවල ණය හානිකරණ	(2,124)	(49,579)
සාමූහික හානිකරණ	(61,682)	(24,895)
වෙනත්	-	-
ශුද්ධ මෙහෙයුම් ආදායම	89,077	53,083
කාර්ය මණ්ඩල වියදම	(87,438)	(59,524)
ක්ෂයවීම් සහ ක්‍රමික්ෂයවීම්	(18,374)	(2,530)
වෙනත් වියදම්	(75,097)	(26,214)
මූල්‍ය සේවා සඳහා බදුවලට පෙර මෙහෙයුම් අලාභය	(91,832)	(35,185)
මූල්‍ය සේවා සඳහා බදු	-	-
මූල්‍ය සේවා සඳහා බදු ගෙවීමෙන් පසු මෙහෙයුම් අලාභය	(91,832)	(35,185)
ආශ්‍රිත සමාගම්වල සහ ඒකාබද්ධ ව්‍යාපාරවල ලාභයෙන් හිමි කොටස	-	-
කාලපරිච්ඡේදය සඳහා බදුවලට පෙර අලාභය	(91,832)	(35,185)
ආදායම් බදු (වියදම්)/(ආපසු තැරවීම්)	-	-
කාලපරිච්ඡේදය සඳහා අලාභය	(91,832)	(35,185)
කොටසකට මූලික අලාභය (රු.) (වාර්ෂික)	(2.04)	(0.97)

තෝරාගත් කාර්ය සාධන දර්ශකයන් (නියමිත වාර්තා අනුව)		
අයිතමය	2019 සැප් 30 දිනට	2018 සැප් 30 දිනට
නියමිත ප්‍රාග්ධන ප්‍රමාණවත් බව		
මධ්‍ය ප්‍රාග්ධනය (ස්ථර I) රු.'000	1,453,172	1,009,166
ස්ථර I ප්‍රාග්ධනය (ගැලපීම් වලින් පසු), රු.'000	1,370,259	984,086
මුළු ප්‍රාග්ධන පදනම රු.'000 (ස්ථර I ප්‍රාග්ධනය + ස්ථර II ප්‍රාග්ධනය)	1,370,259	985,202
මධ්‍ය ප්‍රාග්ධන ප්‍රමාණවත් අනුපාතය, අවදානම් මත බර තැබූ වත්කම් වලින් ප්‍රතිශතයක් ලෙස (අවම අවශ්‍යතාවය - 2019 - 6.5%, 2018 - 5%)	61.92%	48.00%
ප්‍රමාණවත් මුළු ප්‍රාග්ධන අනුපාතය, අවදානම් මත බර තැබූ වත්කම් වලින් ප්‍රතිශතයක් ලෙස (අවම අවශ්‍යතාවය - 2019 - 10.5%, 2018 - 10%)	61.92%	48.06%
ප්‍රාග්ධන අරමුදල්: තැන්පතු වගකීම් අනුපාතිකය (අවම අවශ්‍යතාවය 10%) (සටහන (අ))	206.83%	108.40%
සටහන (අ) - ප්‍රාග්ධන අරමුදල් වර්ෂය තුළ කාර්තුව අවසන් තැන්පතු වගකීම්වල සාමාන්‍ය ප්‍රතිශතයක් ලෙස තැන්පතු වගකීම් සඳහා වන ප්‍රාග්ධන අරමුදල අනුපාතිකය ගණනය කරනු ලැබේ.		
වත්කම් ගුණාත්මක (ණය කළම ගුණාත්මක)		
දළ - ක්‍රියාකාරී නොවන අත්තිකාරම් රු.'000	469,990	154,801
දළ - ක්‍රියාකාරී නොවන අත්තිකාරම් අනුපාතිකය (%)	31.96%	11.40%
ශුද්ධ ක්‍රියාකාරී නොවන අත්තිකාරම් අනුපාතිකය (%)	7.36%	1.75%
ලාභදායකත්වය (%)		
ශුද්ධ පොලී ආත්තිකය	8.57%	8.68%
වත්කම් මත ප්‍රතිලාභය (බදුවලට පෙර)	-7.52%	-4.23%
හිමිකම් මත ප්‍රතිලාභය (බදුවලට පසු)	-11.90%	-7.63%
නියමිත ද්‍රවශීලතාවය (රු.'000)		
අවශ්‍ය අවම ද්‍රවශීලී වත්කම් ප්‍රමාණය (සටහන (ආ))	73,114	85,353
පවත්නා ද්‍රවශීලී වත්කම් ප්‍රමාණය	744,626	118,566
අවශ්‍ය අවම රාජ්‍ය සුරැකුම්පත් ප්‍රමාණය (සටහන (ඇ))	62,535	61,582
පවතින රාජ්‍ය සුරැකුම්පත් ප්‍රමාණය	80,245	76,654
සටහන (ආ) - අවශ්‍ය අවම ද්‍රවශීලී වත්කම් ප්‍රමාණය 2019 සැප්තැම්බර් 30 සහ 2018 සැප්තැම්බර් 30 දිනට පිළිවෙලින් කාල තැන්පතු සහ ණය ගැනීම්වල නිශ්චිත වර්තමානයෙන් 10%ට සමාන වේ.		
සටහන (ඇ) - අවශ්‍ය අවම රජයේ සුරැකුම්පත් අගය පෙර මූල්‍ය වර්ෂයේ මාස දෙසතක ණය ගැනීම්වල සහ තැන්පතු වගකීම්වල සාමාන්‍ය අගයෙන් 7.5%ට සමාන වේ.		
වෙනත් තොරතුරු:		
සේවක සංඛ්‍යාව	168	65
ශාඛා සංඛ්‍යාව	2	2
සේවා මධ්‍යස්ථාන සංඛ්‍යාව	-	-
උකස් මධ්‍යස්ථාන සංඛ්‍යාව	-	-

විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය	රුපියල් දහස් වලින්	
අවසන් වූ මාස හය සඳහා	2019 සැප් 30	2018 සැප් 30
කාලපරිච්ඡේදය සඳහා අලාභය	(91,832)	(35,185)
වෙනත් විස්තීර්ණ ආදායම්, ශුද්ධ බදු		
ලාභය හෝ අලාභයට නැවත වර්ගීකරණය නොකරනු ලබන අයිතම්		
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත ආයුගණන ලාභ/(අලාභ)	-	-
ආයුගණන (ලාභ)/(අලාභ) මත විලම්භිත බදු බලපෑම්	-	-
කාල සීමාව සඳහා වන වෙනත් පුළුල් ආදායම්, බදු ගෙවූ පසු	-	-
කාලපරිච්ඡේදය සඳහා මුළු විස්තීර්ණ ආදායම්, බදු ගෙවූ පසු	(91,832)	(35,185)

මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශනය	රුපියල් දහස් වලින්	
	2019 සැප් 30 දිනට	2018 සැප් 30 දිනට
වත්කම්		
මුදල් සහ මුදල් වලට සමාන දෑ	190,821	34,355
බැංකු සහ මූල්‍ය ආයතන වෙතැති තැන්පතු	635,360	399,000
නැවත මිලදී ගැනීමේ හිඟිසුම් මත මිලදී ගත් සුරැකුම්පත්	80,632	14,680
ලාභ/(අලාභ) හිඟිසුමෙන් ගළපන ලද සාධාරණ අගය සහිත මූල්‍ය වත්කම්	1,030	1,039
ණය සහ අයවිය යුතු - කල්බදු	61,852	146,807
ණය සහ අයවිය යුතු - කුලී සිත්තක්කර	165	6,911
ණය සහ අයවිය යුතු - වෙනත්	1,001,360	1,006,115
මූල්‍ය ආයෝජන - විකිණීමට තිබෙන	-	346
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් ගළපණ සාධාරණ අගය සහිත මූල්‍ය වත්කම්	346	-
මූල්‍ය ආයෝජන - කල් පිරීම් තෙක් ඇත	-	63,881
ක්‍රමික්ෂය පිරිවැය යටතේ මූල්‍ය ආයෝජන	2,034	-
වෙනත් වත්කම්	172,373	125,854
ලැබිය යුතු ප්‍රවීර්ථන බදු	4,904	-
භාවිතයට අයිතිව ඇති වත්කම්	32,745	-
දේපළ පිරිසහ සහ උපකරණ	121,389	102,832
අස්පෘශ්‍ය වත්කම්	54,922	5,475
විලම්භිත බදු වත්කම්	36,948	19,455
මුළු වත්කම්	2,396,881	1,926,750
වගකීම්		
ක්‍රමික්ෂය පිරිවැයට ඇති මූල්‍ය වගකීම් - බැංකුවලට ගෙවිය යුතු	-	278,183
ක්‍රමික්ෂය පිරිවැයට ඇති මූල්‍ය වගකීම් - ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	725,697	598,843
විශ්‍රාමික පාරිභෝගික බැඳීම්	6,895	7,444
කල්බදු වගකීම්	34,957	-
වෙනත් වගකීම්	125,168	69,526
මුළු වගකීම්	892,717	953,996
නිමිකම		
ප්‍රකාශිත ප්‍රාග්ධනය	1,673,165	907,812
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	11,361	11,361
රඳවාගත් ඉපයුම්	(180,362)	(6,419)
වෙනත් සංචිත	-	60,000
මුළු නිමිකම	1,504,164	972,754
මුළු නිමිකම සහ වගකීම	2,396,881	1,926,750
අසභාව්‍ය වගකීම් හා කැපවීම්	303,898	68,802

සටහන: නිරූපණය කර ඇති අගයන් භාගිකරණය සහ ක්ෂය සඳහා ගළපා ඇත.

සහතික කිරීම:

ඩයලොග් ෆිනෑන්ස් පී.එල්.සී. හි අධ්‍යක්ෂකවරු, අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී සහ මූල්‍ය ප්‍රධානි වශයෙන් පහත අත්සන් කරන අපි,
(අ) ඉහත ප්‍රකාශනයන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්දේශ කරනලද ආකෘතින් හා විධිවිධානවලට අනුකූලව සකසා ඇති බවත්,
(ආ) විගණනය කර ඇති බව සඳහන් කර ඇති නම් සැර විගණනය නොකළ මූල්‍ය ප්‍රකාශනවලින් උපුටා ගත් තොරතුරු බව සහතික කරමි.

(අත්සන් කළේ) මූල්‍ය ප්‍රධානි දිනය: 22.11.2019	(අත්සන් කළේ) අධ්‍යක්ෂක / ප්‍රධාන විධායක නිලධාරී දිනය: 22.11.2019
(අත්සන් කළේ) අධ්‍යක්ෂක දිනය: 22.11.2019	(අත්සන් කළේ) අධ්‍යක්ෂක දිනය: 22.11.2019

2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි.
සමාගමක් ලෙස ලියාපදිංචි වූ දිනය - 1981 නොවැම්බර් මස 25 වන දා

ලියාපදිංචි කාර්යාලය : අංක 475, යුනිට්ස් පෙලෙස, කොළඹ 2. **දුරකථන :** 0114 317 317
ණය ශ්‍රේණිගත කිරීම AA(ika) ස්ථාවර